

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රෝතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳව වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) ප්‍රාදේශීය සභාවේ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ වාහන සේවා මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම සඳහා 2022 වර්ෂයේ රු.3,800,000 ක් වැයකර තිබුණද රු.380,000 ක් ලෙස රු.3,420,000 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) ඉකුත් වර්ෂවල භාණ්ඩ සමීක්ෂණයෙන් ඉවත් කර තිබූ රු.322,515 ක වූ යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ගිණුම්වලින් ඉවත් කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ යටතේ ගිණුම්ගත කර තිබුණු බැකෝ ලෝඩර (JCB) වටිනාකම රු.16,695,000 ක් මෝටර් රථ හා කරත්ත යටතේ රු.7,000,000 ක් ලෙස ද ගිණුම්ගත කර තිබුණි.	- එම -	- එම -
(ඈ) යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ උපලේඛනයේ ඇතුළත් යන්ත්‍ර ඒකක 07 ක වටිනාකම රු.103,279 ක් වැඩියෙන් ගිණුම් ගත කර තිබුණි. එමෙන්ම යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ ශේෂය තුළ ඒකක 20 ක එකතුව රු.79,717,999 ක් දෙවරක් සටහන් කර තිබුණි.	- එම -	- එම -
(ඉ) ඉකුත් වර්ෂයට අදාළ උසාවි දඩ ආදායම එකතුව රු.248,332 ක් හා මුද්දර ගාස්තු ආදායම එකතුව රු.103,253,780 ක් සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයට අදාළ උසාවි දඩ ආදායම රු.265,852 ක් හා මුද්දර ගාස්තු ආදායම රු.10,843,070 ක් ගිණුම්ගත කර නොතිබුණි.	- එම -	- එම -

(ඊ)	සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ලැබිය යුතු දැන්වීම් පුවරු ගාස්තු රු.358,760 ක් ගිණුම්ගත කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(උ)	සංවර්ධන ව්‍යාපෘති 12 සමාලෝචිත වර්ෂයට අදාළ අතරැඳවුම් රු.817,678 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	- එම -	- එම -

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 11 ක ශේෂයන්, ඊට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් සමඟ සැසඳීමේදී රු.13,140,916 ක වෙනසක් පැවතුණි.	සොයා බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ උපයෝගී ලේඛන ශේෂ සමඟ සසඳා නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.768,513 ක වත්කම් ශේෂයක් හා වගකීම් ශේෂය 02 කට අදාළ ඉන්වෙන්ට්‍රි ලේඛන, ලිපිගොනු, ශේෂ සනාථන ලිපි හා භෞතික පැවැත්ම ඉදිරිපත් නොකිරීම නිසා ඒවා සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	පරීක්ෂා කර ලේඛන ලිපිගොනු සකස් කරන බව	වත්කම් හා වගකීම් සනාථ කරන ලේඛන හා ලිපිගොනු පවත්වා ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම
නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 218 වගන්තිය	ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.	ඉදිරියේදී සමීක්ෂණය කිරීමට කටයුතු කරන බව.	වත්කම් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර ඒවායේ පැවැත්ම තහවුරු කර ගත යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

මු.රෙ. 571(3) 2014 සිට 2020 වර්ෂය තිරවුල් කිරීමට කාලය ඉකුත් වූ දක්වා කාල පරිච්ඡේදය තුළ කටයුතු කරන බව. තැන්පත් නිරවුල් කළ යුතුය. රු.1,055,811 ක නැන්පත් 18 ක් නිරවුල් කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.117,240,205 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.26,164,031ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	6,380,000	7,838,700	6,924,108	5,769,002	5,793,650	7,156,980	7,221,788	4,854,409
(ii) කුලී	4,273,152	5,343,564	5,358,243	619,389	4,273,152	5,064,798	4,804,288	634,069
(iii) බලපත්‍ර ගාස්තු	3,416,900	2,849,846	2,849,846	-	3,180,000	3,180,000	3,572,481	-
(iv) වෙනත් ආදායම්	98,346,407	138,632,329	139,408,844	28,560,889	94,790,379	48,534,638	44,570,296	29,337,405
	112,416,459	154,664,439	154,541,041	34,949,280	108,037,181	63,936,416	60,168,853	34,825,883

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ දැක්වේ.

විගණන නිරීක්ෂණය	අසභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) වරිපනම් හා බදු			
සමාලෝචිත වර්ෂය අවසාන දිනට හිඟ වරිපනම් ශේෂය රු.5,769,002 ක් විය. ඉන් එක ඒකකයක වරිපනම් හිඟය රු.5,000 ඉක්මවූ දේපල 148 කින් එකතුව රු.1,341,413 ක ශේෂයක් විය.	තෛතික ක්‍රියාමාර්ග ගෙන අය කිරීමට කටයුතු කරන බව.		හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
(ආ) වෙනත් ආදායම්			
සමාලෝචිත වර්ෂය අවසාන දිනට හිඟ ජල ගාස්තු ශේෂය රු.2,282,096 ක් වූ අතර, එක ඒකකයක ජල ගාස්තු හිඟය රු.5,000 ඉක්මවූ ජල පාරිභෝගික ඒකක 118 කින් එකතුව රු.1,026,229 ක ජල ගාස්තු හිඟයක් ද අයකර නොතිබුණි.	විසන්ධි කිරීම් මගින් හිඟ ගාස්තු අය කරන බව.		හිඟ ජල ගාස්තු කඩිනමින් අයකළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොගැනීම		
2020 සැප්තැම්බර් 28 දිනැති අංක 2020/06 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය ප්‍රකාරව අතිරික්ත මුදල් සභාව ආදායම් උත්පාදනය කළ හැකි ව්‍යාපෘතිවල හා දේපල සංවර්ධනය සඳහා යොදවා ගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂය අවසාන දිනට එකතුව රු.84,673,708 ක් ස්ථාවර තැන්පත්වල ආයෝජනය කර තිබූ අතර ජංගම ගිණුමේ රු.124,082,117 ක් නිෂ්කාර්යව පැවතුණි.	පොළී ආදායමින් සංවර්ධන කටයුතු සිදුකරන බව.	අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදාගත යුතුය.

(ආ) අතහැර දැමූ කර්තව්‍යන්

නව කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළව මුළු පිරිවැය ඇස්තමේන්තුවක් හා සැලැස්මක් සකස් නොකර 2021 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කර අදියර 4 ක් යටතේ රු.20,272,380 ක් වැය කර බිම් මහල කොන්ක්‍රීට් වහලයක් සහිතව ඉදිකර ගොඩනැගිල්ලේ අඩක් නිම කර තිබුණු අතර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කොටස් අතරමඟ නවතා දමා තිබුණි.

ගැටළු නිරාකරණය කර ඉදිරි කටයුතු සිදු කරන බව.

ගොඩනැගිල්ල ඉදිකර ඵලදායී කාර්යයකට යොදවා ගත යුතුය.

(ඇ) සහ අපද්‍රව්‍ය කළමනාකරණය

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව හා පානදුම්බර ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ජපන් තාක්ෂණික ස්වායු ස්වයංක්‍රීය හා කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන සඳහා 2016 ඔක්තෝබර් 12 වන දින එකඟතා ගිවිසුමකට දෙපාර්ශවය අත්සන් තබා පානදුම්බර ප්‍රාදේශීය සභාව රු.21,559,975 ක් වියදම් දරා තිබුණ ද 2022 ජූලි සිට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව විසින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. ගිවිසුම් කඩ වීමෙන් වන මූල්‍ය අලාභය අයකර ගැනීම හෝ ආරවුලක් ඇති වූ විට ක්‍රියාත්මක විය යුතු ආකාරය ගිවිසුමේ සඳහන්ව තිබුණත් වූ සමාලෝචිත වර්ෂය අවසාන දින වන විටත් මෙම ගැටළුව නිරාකරණය කරගෙන නොතිබුණි.

ඉදිරියේදී සාකච්ඡා කර තීරණ ගැනීමට නියමිත බව.

ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් ප්‍රකාරව සාමූහිකව කටයුතු කර ව්‍යාපෘතිය සාර්ථකව පවත්වාගෙන යා යුතුය.

(ඈ) පාරිසරික ගැටළු

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 93 (ආ) වගන්තියේ විධිවිධාන වලට අනුව ප්‍රදේශයේ නිවාසවල මල අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විධිමත් ලෙස වලවල් නිසි කාල සීමාව තුළ පවිත්‍ර කිරීම හා හිස් කිරීමට හැකිවන පරිදි ගලී රථ සේවාවක් පවත්වාගෙන ගොස් නොතිබුණි.

ගලී රථයක් තිබුණද බැහැර කිරීමට ස්ථානයක් නොමැති බව.

ගැටළු විසඳාගෙන මහජන අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 04 ක එකතුව රු.6,630,491 ක් විය. ඉන් වසර 1 න් 3 න් අතර කාලයට අදාළ ගිණුම් ශේෂ එකතුව රු.155,316 ක් හා වසර 5 කට වැඩි කාලයක් පවතින එකතුව රු.724,002 ක් ද අයකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පරීක්ෂා කර අයකර ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

ලැබිය යුතු මුදල් අයකර ගත යුතුය.

(ආ)	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂ 02 ක එකතුව රු.12,841,906 ක් විය. ඉන් වසර 3 ත් 5 ත් අතර කාලයට අදාළ ගිණුම් ශේෂ එකතුව රු.180,000 ක් හා වසර 5 කට වැඩි කාලයක් පවතින එකතුව රු.1,265,827 ක් ද නිරවුල් කර නොතිබුණි.	පරීක්ෂා කර නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ගෙවිය යුතු ශේෂ නිරවුල් කළ යුතුය.
-----	---	--	----------------------------------

3.3 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වටිනාකම රු.1,600,000 ක් වූ වාහනය සහ වටිනාකම හඳුනාගෙන නොතිබුණු වාහන 03 ක් වසර 01 සිට 15 දක්වා කාල පරාසයක සිට නිෂ්ක්‍රීය හෝ උෞත උපයෝජිතව පැවතුණි.	යාන්ත්‍රික ඉංජිනේරු උපදෙස් මත ක්‍රියාකරන බව.	අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) අවශ්‍යතාවය හා ස්ථානගත කිරීම පිළිබඳ අධ්‍යයනයක් නොකර වාහන සේවා කිරීමේ මධ්‍යස්ථානය සඳහා 2022 වර්ෂයේ මිලදී ගත් රු.295,000 ක් වූ High Pressure Pump යන්ත්‍රය භාවිතා කිරීමට කටයුතු නොකර නිෂ්කාර්යව රඳවා තිබුණි.	සභාවට යොමු කර තීරණ ගන්නා බව.	වත්කම් උපයෝජනය කර ආදායම් ඉපයීමට කටයුතු කළ යුතුය.

3.4 අවිධිමත් ගනුදෙනු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2003 වර්ෂයේ සිට වසා දමා තිබුණු මඩවල පොදු වෙළඳ සංකීර්ණය කඩ කාමර 23 ක් කඩා ඉවත් කර රු.75,308,678 ක ඇස්තමේන්තුවක් මත නව වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම්කර වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට වාස්තු විද්‍යාත්මක උපදේශන ගාස්තු ලෙස රු.108,000 ක් ද, ඉංජිනේරු උපදේශන ගාස්තු රු.100,000 ක් හා මැනුම් කටයුතු සඳහා රු.47,000 ක් වශයෙන් එකතුව රු.255,000 ක් 2020-2021 වසර තුළ ගෙවා තිබුණද අදාළ සැලැස්ම වීථි රේඛා සීමාවට අයත් වී තිබීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සැලැස්ම නිර්දේශ කර නොතිබුණි. මෙම අලාභය සම්බන්ධයෙන් වීථි රේඛා සීමාව තුළ පිහිටීම පිළිබඳ පූර්ව අධ්‍යයනයක් කර එය හඳුනා ගෙන කටයුතු නොකළ නිලධාරීන් වගකීමට බැඳෙන බව නිරීක්ෂණය විය.	පරීක්ෂා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව.	ගබ්‍යතා අධ්‍යයනයක් කර අවශ්‍යතාවය හඳුනාගෙන නිසි පරිදි සැලසුම් කර ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.

(ආ) සංස්ථාපන සහතිකයෙන් සභාවට පැවරී තිබුණු තෙල්දෙණිය පාරේ පිහිටි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම හා මීරම්මනාව සුසාන භූමිය පිහිටි ඉඩමට නීත්‍යානුකූල ඔප්පු නොතිබූ බැවින් සංස්ථාපන සහතිකය සනාථ කර ගැනීමට වෙනත් විධිමත් ක්‍රියාමාර්ග තිබියදී ඊට යොමු නොවී එම ඉඩම් සඳහා පිළිවෙලින් රු.200,000 ක් හා රු.300,000 ක වටිනාකමකට විකුණුම්කරයන් මගින් ඔප්පු ලියාපදිංචි කර තිබුණි.

අදාළ පාර්ශවයන්ට විනය ක්‍රියාමාර්ග සිදු කිරීමට කටයුතු කරන බව.

නියමිත ක්‍රමවේදය අනුගමනය කර කාර්යයන් ඉටු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

අනුමත කාර්ය මණ්ඩලය හා තත්‍ය කාර්යමණ්ඩලය සැසඳීමේදී ඉන් තනතුරු 11 ක පුරප්පාඩු 16 ක් ද සංවර්ධන නිලධාරී තනතුරෙහි අතිරික්තතා 05 ක් පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම කාර්යමණ්ඩල සමාලෝචනයක් සිදුකර පළාත් පාලන කොමසාරිස් වෙත යැවූ බව.

නිර්දේශය

පුරප්පාඩු සම්පූර්ණ කරගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතු අතර අතිරික්තතා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.